



ශ්‍රී ලංකා විවෘත විශ්වව්‍යාලය

අධ්‍යාපන පිළිය

විශේෂ අවශ්‍යතා අධ්‍යාපනය පිළිබඳ අධ්‍යාපනවේදී ගෞරව උපාධි වැඩසටහන 2022/2023

6 වන මට්ටම

අවසාන පරික්ෂණය - 2023

SNE6546/ESE6246 - අන්තර්කරණ පන්තිකාමරවල සිටින දරුවන් සඳහා විෂයමාලා
සංවර්ධනය සහ අනුවර්තනය

කාලය පැය තුනකි. (03)

දිනය - 2023.12.09

වේලාව - ප.ව.01.30 - ප.ව.04.30 දක්වා

1 වන කොටසේ සියලුම ප්‍රශ්නවලට ද, 2 වන කොටසේ තිනෑම ප්‍රශ්න තුනකට (03) ද පිළිතුරු සපයන්න.

1 වන කොටස

01. ඉගෙනුම-ඉගැන්වීම ක්‍රියාවලිය තුළ දී සිසුන්ගේ අපේක්ෂා කරන ‘මූලික අධ්‍යයන ක්‍රියාලතා’ සහ ‘වර්යා’ යන පදනම් අර්ථය කෙටියෙන් පැහැදිලි කරන්න.
02. සුදුසු උදාහරණ දක්වමින් ‘ඉගැන්වීම විවිධාංශිකරණය’ යන සංකල්පය ඔබේ වචනවලින් පැහැදිලි කරන්න.
03. ශ්‍රී ලංකාවේ පාසල් පද්ධතිය තුළ සිසුන් සඳහා ඉගෙනීම සඳහා විශ්වීය නිර්මාණය (UDL) හාවිත කිරීමේ වැදගත්කම උදාහරණ සහිතව විස්තර කරන්න.
04. Udvari -sloner (1995) විසින් පැහැදිලි කරන ලද විෂයමාලා අනුවර්තනය, උදාහරණ දෙකක් (02) දක්වමින් ඔබේ වචනයෙන් තැබ්ත පැහැදිලි කරන්න.
05. ඉගැන්වීම විවිධාංශිකරණයට අදාළ න්‍යායන් අවම වගයෙන් තුනක් (03) තම කර සුදුසු උදාහරණ සමගින් ඉන් එකක් (01) පැහැදිලි කරන්න.
06. ඉගෙනීම පිළිබඳ විශ්වීය නිර්මාණයෙහි මූලධර්ම (UDL) තුනක් (03) කෙටියෙන් විස්තර කරන්න.
07. බහුවිධ බුද්ධි න්‍යායට අනුකූලව ‘ඉගෙනුම ගෙළලය’ හි අදහස පැහැදිලි කරන්න.
08. ශ්‍රී ලංකාවේ පන්තිකාමරවල ඉගෙනීම සඳහා විශ්වීය නිර්මාණය(UDL)හාවිත කිරීමේදී අන්තර්කරණ පන්තිකාමර ගුරුවරුන් මූල්‍ය දෙන අභියෝග මොනවා ද?

(ලකුණු 05 x 08 = 40)

2 වන කොටස

09. වර්තමාන සාම්ප්‍රදායික අධ්‍යාපන ක්‍රමය පදනම් වී ඇත්තේ “එකම ප්‍රමාණය සියල්ලටම ගැලපේ” (One size fits all) යන ප්‍රවේශය මත ය.
 - (i) අධ්‍යාපන හාවිතයන් තුළ “එකම ප්‍රමාණය සියල්ලටම ගැලපේ.” යන ප්‍රවේශය යන්නෙන් ඔබ අදහස් කරන්නේ කුමක් ද? (ලකුණු 05)
 - (ii) අන්තර්කරණ පන්තිකාමරයක විවිධ අවශ්‍යතා සහිත සිසුන්ට ඉගැන්වීමේදී එකම ප්‍රමාණය සියල්ලටම ගැලපේ. යන ප්‍රවේශය හාවිත කිරීමෙන් ඇති විය හැකි ප්‍රතිච්ඡාක මොනවා ද? (ලකුණු 07)
 - (iii) ශ්‍රී ලංකාවේ අධ්‍යාපන ක්‍රමය තුළ “එකම ප්‍රමාණය සියල්ලටම ගැලපේ” යන ප්‍රවේශය වෙනස් කිරීමේදී අන්තර්කරණ පන්තිකාමර ගුරුවරුන් මූල්‍ය දෙන අභියෝග මොනවා ද? (ලකුණු 08)

10. (i) බෙන්ජමින් බිඳුම්ගේ වර්ගීකරණය සූදුසු උදාහරණ සම්භින් විස්තර කරන්න. (ලකුණු 06)
- (ii) අන්තර්කරණ පන්තිකාමරයක විවිධ අවශ්‍යතා සහිත ප්‍රමුණ්ට තෝරාගත් විෂයයක් යදා බිඳුම්ගේ වර්ගීකරණයේ ක්ෂේත්‍ර තුන (03) භාක්ෂාත් කර ගැනීම සාහා අරමුණු තුනක් (03) සංවර්ධනය කරන්න. (ලකුණු 07)
- (iii) ඉහත සාහන් කළ අරමුණු ප්‍රහාර ගැනීම, ඇගයීම සාහා ඔබට ප්‍රශ්න සංවර්ධනය කළ හැකි ආකාරය සහ සූදුසු උදාහරණ තුනක් (03) (එක් එක් ක්ෂේත්‍රය යදා එක් ප්‍රශ්නයක්) ලබා දෙමින් විස්තර කරන්න. (ලකුණු 07)
11. (i) පන්තිකාමරයේ සිපුන්ගේ විවිධ අවශ්‍යතා අනුව විෂයමාලාවේ අන්තර්ගතය විවිධාංගීකරණය කළ හැකි ක්‍රම පැහැදිලි කරන්න. (ලකුණු 06)
- (ii) ඉගැන්වීම විවිධාංගීකරණය සහ ඉගෙනීම සාහා විශ්වීය නිරමාණයේ අන්තර් සම්බන්ධතා සූදුසු උදාහරණ සම්භින් විස්තර කරන්න. (ලකුණු 07)
- (iii) ශ්‍රී ලංකාකේ පාසල් සන්දර්ජය තුළ විශේෂ අධ්‍යාපන අවශ්‍යතා සහිත දුරුවන්ගේ අධ්‍යාපනය සාහා ඉගෙනීම සාහා විශ්වීය නිරමාණ මූලධර්ම ගොඳා ගත හැකි ආකාරය සූදුසු උදාහරණ සම්භින් කෙටියෙන් පැහැදිලි කරන්න. (ලකුණු 07)
12. (i) ලෙවි වසිගොවස්කි විසින් ඉදිරිපත් කරන ලද උපරි සංවර්ධන කළාපය (ZPD) පිළිබඳ සිද්ධාන්තය විස්තර කරන්න. (ලකුණු 06)
- (ii) අන්තර්කරණ පන්තිකාමර ගුරුවරයෙකු ලෙස, ZPD මූලධර්මය බුද්ධිමය දුබලතා සහිත සිපුන්ගේ ඉගෙනුම ඉගැන්වීම ක්‍රියාවලිය සාහා යෙදිය හැකිකේ කෙසේ ද? (ලකුණු 07)
- (iii) ශ්‍රී ලංකාවේ පාසල් අධ්‍යාපනය තුළ ZPD හි මූලධර්ම අන්තර්කරණ පන්තිකාමරයක එලදායී ලෙස ක්‍රියාත්මක කිරීමේ ද ශ්‍රී ලංකාවේ අන්තර්කරණ පන්තිකාමර ගුරුවරුන් මූහුණ දෙන අභියෝග මොනවා ද? (ලකුණු 07)
13. (i) එලදායී අන්තර්කරණ භාවිත යන්නෙන් ඔබ ඇඟස් කරන්නේ කුමක්ද යන්න සූදුසු උදාහරණ සම්භින් පැහැදිලි කරන්න. (ලකුණු 05)
- (ii) අන්තර්කරණ අධ්‍යාපනයේ සාර්ථකත්වයට සහය නොවන, පාසල් විදුහල්පතිවරුන්ගේ අකාර්යක්ෂම භාවිතයන් පැහැදිලි කරන්න. (ලකුණු 06)
- (iii) “විවිධ අන්තර්කරණ භාවිතයන් තුළින් විවිධත්වයට ආමන්තුණය කිරීමේ හැකියාව තුළින් ගුරුවරුන්ට විවිධ ආකාරවලින් ප්‍රතිලාභ ගෙන එයි.” ඉහත ප්‍රකාශය උදාහරණ සමඟ සාධාරණීකරණය කරන්න. (ලකුණු 09)
14. (i) සූදුසු උදාහරණ උප්‍රවා දක්වමින් ඉඩ සැලැසීම සහ සංගෝධනය කිරීමේ සමානකම සහ වෙනස්කම සයදන්න.
- (ii) විවිධ අවශ්‍යතා සහිත සිපුන් ඇතුළත් අන්තර්කරණ පන්ති කාමරයක් යදා ඉඩ සැලැසීම සහ සංගෝධනය කිරීමේ වැදගත්කම සූදුසු උදාහරණ සම්භින් විස්තර කරන්න. (ලකුණු 07)
- (iii) ශ්‍රී ලංකාවේ විශේෂ අධ්‍යාපන අවශ්‍යතා සහිත සිපුන් යදා ඉඩ සැලැසීම සහ සංගෝධනය කිරීමේ ක්‍රියාවලිය සිදු කිරීමේ ද ගුරුවරුන් මූහුණ දෙන අභියෝග මොනවා ද? (ලකුණු 07)

භූමිකම ඇවිරිණි.